



Application Form to provide Financial Assistance for Vocational Training Courses

For ETF Board use only

To be completed by current Employer (Part IV)

- Name of Employer/Estate and address: Master Graphics (Pvt) Ltd.
N.O 36, Sri Sangaraja Mawatha,
Colombo - 10
- Full name of the Member: Weerathunga Appuhamilage Sisira
Kantha.
- Member's NIC No:

7	2	0	1	4	1	1	8	3	V
---	---	---	---	---	---	---	---	---	---
- Employer No: A 39146 Member No: 29
- Date of appointment:

0	1
---	---

0	1
---	---

2	0	1	1
---	---	---	---
- Contribution during the 12 months proceeding in the month in which this student sat the GCE A/L examination. (If the contribution have been credited through e-service, it is not necessary to complete this section and it is sufficient to make a note that the contribution have been paid through e-service)

Year	Month	Member's Contribution Amount	Date	R1 or R4
2022	February	945.00	22.03.2022	R1
2022	March	935.75	27.04.2022	R1
2022	April	932.95	25.05.2022	R1.
2022	May	939.45	21.06.2022	R1
2022	June	945.00	25.07.2022	R1
2022	July	945.00	25.08.2022	R1
2022	August	940.63	29.09.2022	R1
2022	September	935.79	28.10.2022	R1
2022	October	940.24	28.11.2022	R1
2022	November	940.28	29.12.2022	R1.
2022	December	928.31	26.01.2022	R1
2023	January	1,034.14	22.02.2023	Internet.

I certify that the information furnished above is true and correct. Also certify that I am aware that if I furnish or cause to be furnished any false return or information relating to this claim I shall on conviction be liable to a fine or imprisonment under Section 39 of the Employees' Trust Fund Act No. 46 of 1980.

Name of the Employer - Master Graphics (Pvt) Ltd

Address - N036, Sri Sangaraja Mawatha, Colombo-10

Tel: No

0 1 1

2 3 9 4 3 2 4

MASTER GRAPHICS (PVT) LTD.

P. A. N. Pissera
DIRECTORS

Signature

16-10-23

Date

Name of the Signatory - P. A. N. Pissera

Designation - Director





ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
பரீட்சைத் திணைக்களம் - இலங்கை
Department of Examinations - Sri Lanka

G.C.E.(A/L) EXAMINATION - 2022/2023

Examination G.C.E.(A/L) EXAMINATION
Year 2022/2023
Name WEERATHUNGA APPUHAMILAGE ISHINI SATHSARANI
Index Number 2068486
NIC Number 200259102336
District Rank 1866
Island Rank 15607
Z-Score .1917
Subject Stream BIOLOGICAL SCIENCE

Subject	Result
PHYSICS	S
CHEMISTRY	C
BIOLOGY	S
COMMON GENERAL TEST	046
GENERAL ENGLISH	C

Please note that this online result is provisional and should not be used as an official confirmation or a certification.

Copyright © 2005-2022 - Department of Examinations - Sri Lanka

TRUE COPY

MASTER GRAPHICS (PVT) LTD.


.....
DIRECTORS



ශ්‍රී ලංකා
රිපබ්ලික්
SRI LANKA

ජාතික හැඳුනුම්පත
ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ජනරාල්

NATIONAL IDENTITY CARD

අංකය / இல. / No.: 200259102336



නම : වීරතුංග අප්පුහාමිලාගේ ඉෂිනි
සත්සරානි

වෙස්තුව : වීරතුංග අප්පුහාමිලාගේ ඉෂිනි
සත්සරානි

Name: WEERATHUNGA APPUHAMILAGE ISHINI
SATHSARANI

ස්ත්‍රී පුරුෂ භාවය / பால் / Sex : ස්ත්‍රී / பெண் / Female

උපන් දිනය / பிறந்த திகதி / Date of Birth : 2002/03/31

අත්සන / අත්සන / கையொப்பம் / Holder's Signature

Ishini

ලිපිනය / முகவரி / Address :

E0V81B18 - N


33, තේක්කවත්ත පටුමග, බීරගම, කැලණිය
33, தேக்கவத்த ஒழுங்கை, பிரகாசனாணி
33, THEKKAWATHTHA LANE, BEERAGAMA, KALANAYAKA

නිකුත් කළ දිනය : 2018/08/29
வருவிய நாள் / திகதி : 2018/08/29
Date of Issue : 2018/08/29

උපන් ස්ථානය / இடம் / Place of Birth : රටාවකර

කොමසාරිස් ජනරාල්
ஆணையாளர் தலைமையகத்தி
Commissioner General

1968 අංක 32 දරන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත / 1968 ஆம் ஆண்டின் 32 ஆம் சூலக்ச
ஆட்சிபாடு பதிவு செய்யல் சட்டம் / Registration of Persons Act, No. 32 of 1968



TRUE COPY

MASTER GRAPHICS (PVT) LTD.

Randana
DIRECTORS



H 012897 - 5,000 (2001/10) ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා / இலங்கை / SRI LANKA

Registration B 1
(High Reg. P. & S.C.)
12/78

නොමිලයේ නිකුත් කරන ලදී.
கட்டணமின்றி வழங்கப்பட்டது
Issued Free of charge

උපපැවැත් ලියාපදිංචි කිරීමේ ලේඛනය
பிறப்புப் பதிவுப் புத்தகம்
REGISTER OF BIRTHS

අංකය }
இல. }
No. }

1
1
★

උපපැවැත් හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (110 වන පරිච්ඡේදය)
பிறப்புகள், இறப்புகள் பதிவு செய் சட்டம் (அத்தியாயம் 110)
Births and Deaths Registration Act (Cap. 110)

දිස්ත්‍රික්කය } කොළඹ } කොට්ඨාසය } නිරවුල් පන
பெரும் பகுதி } } பிரிவு }
District } } Division }

1. උපන් දිනය හා ස්ථානය ¹ பிறந்த திகதியும் இடமும் ¹ Date and place of birth ¹	2002 (දෙදහස්දෙක) වර්ෂ වස නැවැත්වීමේ වනදින කොළඹ විදිලේ කොන්කරාගොඩ	
2. නම பெயர் Name	ලුණි ප්‍රනාන්දු	
3. ස්ත්‍රී පුරුෂ භාවය பால் Sex	පුද්ගලික	
4. පියාගේ தகப்பன் Father's	සම්පූර්ණ නම முழுப் பெயர் full name	වීරනාග අජිත්‍රාජලාල්
	උපන් දිනය பிறந்த திகதி date of birth	1972 (හතරහැත්තර) වර්ෂ වස දෙහත්තර වනදින
	උපන් ස්ථානය பிறந்த இடம் place of birth	මරදාන
	ජාතිය ² சாதி ² race ²	සිංහල
5. මවගේ தாய் Mother's	සම්පූර්ණ නම ¹ முழுப் பெயர் full name ¹	වික්‍රමනිකා ආරච්චිගේ නිකා කුමාරි
	උපන් දිනය பிறந்த திகதி date of birth	1977 (හතරහැත්තර) වර්ෂ වස වැනි වනදින
	උපන් ස්ථානය பிறந்த இடம் place of birth	අවුරුදු පුරුස්
	ජාතිය ² சாதி ² race ²	සිංහල
6. මව්පියන් විවාහකද ? பெற்றோர் விவாகஞ் செய்தவர்களா ? Were parents married ?		ඔව්
	වයස வயது age	අවුරුදු විස්සකරයි
7. මුත්තා උපන්නේ ශ්‍රී ලංකාවේ නම් ³ பாட்டன் இலங்கையில் பிறந்தால் அவர் ³ If grandfather born in Sri Lanka ³	මුත්තාගේ සම්පූර්ණ නම முழுப் பெயர் his full name	වීරනාග අජිත්‍රාජලාල් ආරච්චිගේ
	මුත්තා උපන් වර්ෂය பிறந்த வருடம் his year of birth	නොදනී
	මුත්තා උපන් ස්ථානය பிறந்த இடம் his place of birth	ගම්පහ

¹ සහ ² සහ ³ සහ ⁴ සහ ⁵ සහ ⁶ සහ ⁷ සහ ⁸ සහ ⁹ සහ ¹⁰ සහ ¹¹ සහ ¹² සහ ¹³ සහ ¹⁴ සහ ¹⁵ සහ ¹⁶ සහ ¹⁷ සහ ¹⁸ සහ ¹⁹ සහ ²⁰ සහ ²¹ සහ ²² සහ ²³ සහ ²⁴ සහ ²⁵ සහ ²⁶ සහ ²⁷ සහ ²⁸ සහ ²⁹ සහ ³⁰ සහ ³¹ සහ ³² සහ ³³ සහ ³⁴ සහ ³⁵ සහ ³⁶ සහ ³⁷ සහ ³⁸ සහ ³⁹ සහ ⁴⁰ සහ ⁴¹ සහ ⁴² සහ ⁴³ සහ ⁴⁴ සහ ⁴⁵ සහ ⁴⁶ සහ ⁴⁷ සහ ⁴⁸ සහ ⁴⁹ සහ ⁵⁰ සහ ⁵¹ සහ ⁵² සහ ⁵³ සහ ⁵⁴ සහ ⁵⁵ සහ ⁵⁶ සහ ⁵⁷ සහ ⁵⁸ සහ ⁵⁹ සහ ⁶⁰ සහ ⁶¹ සහ ⁶² සහ ⁶³ සහ ⁶⁴ සහ ⁶⁵ සහ ⁶⁶ සහ ⁶⁷ සහ ⁶⁸ සහ ⁶⁹ සහ ⁷⁰ සහ ⁷¹ සහ ⁷² සහ ⁷³ සහ ⁷⁴ සහ ⁷⁵ සහ ⁷⁶ සහ ⁷⁷ සහ ⁷⁸ සහ ⁷⁹ සහ ⁸⁰ සහ ⁸¹ සහ ⁸² සහ ⁸³ සහ ⁸⁴ සහ ⁸⁵ සහ ⁸⁶ සහ ⁸⁷ සහ ⁸⁸ සහ ⁸⁹ සහ ⁹⁰ සහ ⁹¹ සහ ⁹² සහ ⁹³ සහ ⁹⁴ සහ ⁹⁵ සහ ⁹⁶ සහ ⁹⁷ සහ ⁹⁸ සහ ⁹⁹ සහ ¹⁰⁰ සහ ¹⁰¹ සහ ¹⁰² සහ ¹⁰³ සහ ¹⁰⁴ සහ ¹⁰⁵ සහ ¹⁰⁶ සහ ¹⁰⁷ සහ ¹⁰⁸ සහ ¹⁰⁹ සහ ¹¹⁰ සහ ¹¹¹ සහ ¹¹² සහ ¹¹³ සහ ¹¹⁴ සහ ¹¹⁵ සහ ¹¹⁶ සහ ¹¹⁷ සහ ¹¹⁸ සහ ¹¹⁹ සහ ¹²⁰ සහ ¹²¹ සහ ¹²² සහ ¹²³ සහ ¹²⁴ සහ ¹²⁵ සහ ¹²⁶ සහ ¹²⁷ සහ ¹²⁸ සහ ¹²⁹ සහ ¹³⁰ සහ ¹³¹ සහ ¹³² සහ ¹³³ සහ ¹³⁴ සහ ¹³⁵ සහ ¹³⁶ සහ ¹³⁷ සහ ¹³⁸ සහ ¹³⁹ සහ ¹⁴⁰ සහ ¹⁴¹ සහ ¹⁴² සහ ¹⁴³ සහ ¹⁴⁴ සහ ¹⁴⁵ සහ ¹⁴⁶ සහ ¹⁴⁷ සහ ¹⁴⁸ සහ ¹⁴⁹ සහ ¹⁵⁰ සහ ¹⁵¹ සහ ¹⁵² සහ ¹⁵³ සහ ¹⁵⁴ සහ ¹⁵⁵ සහ ¹⁵⁶ සහ ¹⁵⁷ සහ ¹⁵⁸ සහ ¹⁵⁹ සහ ¹⁶⁰ සහ ¹⁶¹ සහ ¹⁶² සහ ¹⁶³ සහ ¹⁶⁴ සහ ¹⁶⁵ සහ ¹⁶⁶ සහ ¹⁶⁷ සහ ¹⁶⁸ සහ ¹⁶⁹ සහ ¹⁷⁰ සහ ¹⁷¹ සහ ¹⁷² සහ ¹⁷³ සහ ¹⁷⁴ සහ ¹⁷⁵ සහ ¹⁷⁶ සහ ¹⁷⁷ සහ ¹⁷⁸ සහ ¹⁷⁹ සහ ¹⁸⁰ සහ ¹⁸¹ සහ ¹⁸² සහ ¹⁸³ සහ ¹⁸⁴ සහ ¹⁸⁵ සහ ¹⁸⁶ සහ ¹⁸⁷ සහ ¹⁸⁸ සහ ¹⁸⁹ සහ ¹⁹⁰ සහ ¹⁹¹ සහ ¹⁹² සහ ¹⁹³ සහ ¹⁹⁴ සහ ¹⁹⁵ සහ ¹⁹⁶ සහ ¹⁹⁷ සහ ¹⁹⁸ සහ ¹⁹⁹ සහ ²⁰⁰ සහ ²⁰¹ සහ ²⁰² සහ ²⁰³ සහ ²⁰⁴ සහ ²⁰⁵ සහ ²⁰⁶ සහ ²⁰⁷ සහ ²⁰⁸ සහ ²⁰⁹ සහ ²¹⁰ සහ ²¹¹ සහ ²¹² සහ ²¹³ සහ ²¹⁴ සහ ²¹⁵ සහ ²¹⁶ සහ ²¹⁷ සහ ²¹⁸ සහ ²¹⁹ සහ ²²⁰ සහ ²²¹ සහ ²²² සහ ²²³ සහ ²²⁴ සහ ²²⁵ සහ ²²⁶ සහ ²²⁷ සහ ²²⁸ සහ ²²⁹ සහ ²³⁰ සහ ²³¹ සහ ²³² සහ ²³³ සහ ²³⁴ සහ ²³⁵ සහ ²³⁶ සහ ²³⁷ සහ ²³⁸ සහ ²³⁹ සහ ²⁴⁰ සහ ²⁴¹ සහ ²⁴² සහ ²⁴³ සහ ²⁴⁴ සහ ²⁴⁵ සහ ²⁴⁶ සහ ²⁴⁷ සහ ²⁴⁸ සහ ²⁴⁹ සහ ²⁵⁰ සහ ²⁵¹ සහ ²⁵² සහ ²⁵³ සහ ²⁵⁴ සහ ²⁵⁵ සහ ²⁵⁶ සහ ²⁵⁷ සහ ²⁵⁸ සහ ²⁵⁹ සහ ²⁶⁰ සහ ²⁶¹ සහ ²⁶² සහ ²⁶³ සහ ²⁶⁴ සහ ²⁶⁵ සහ ²⁶⁶ සහ ²⁶⁷ සහ ²⁶⁸ සහ ²⁶⁹ සහ ²⁷⁰ සහ ²⁷¹ සහ ²⁷² සහ ²⁷³ සහ ²⁷⁴ සහ ²⁷⁵ සහ ²⁷⁶ සහ ²⁷⁷ සහ ²⁷⁸ සහ ²⁷⁹ සහ ²⁸⁰ සහ ²⁸¹ සහ ²⁸² සහ ²⁸³ සහ ²⁸⁴ සහ ²⁸⁵ සහ ²⁸⁶ සහ ²⁸⁷ සහ ²⁸⁸ සහ ²⁸⁹ සහ ²⁹⁰ සහ ²⁹¹ සහ ²⁹² සහ ²⁹³ සහ ²⁹⁴ සහ ²⁹⁵ සහ ²⁹⁶ සහ ²⁹⁷ සහ ²⁹⁸ සහ ²⁹⁹ සහ ³⁰⁰ සහ ³⁰¹ සහ ³⁰² සහ ³⁰³ සහ ³⁰⁴ සහ ³⁰⁵ සහ ³⁰⁶ සහ ³⁰⁷ සහ ³⁰⁸ සහ ³⁰⁹ සහ ³¹⁰ සහ ³¹¹ සහ ³¹² සහ ³¹³ සහ ³¹⁴ සහ ³¹⁵ සහ ³¹⁶ සහ ³¹⁷ සහ ³¹⁸ සහ ³¹⁹ සහ ³²⁰ සහ ³²¹ සහ ³²² සහ ³²³ සහ ³²⁴ සහ ³²⁵ සහ ³²⁶ සහ ³²⁷ සහ ³²⁸ සහ ³²⁹ සහ ³³⁰ සහ ³³¹ සහ ³³² සහ ³³³ සහ ³³⁴ සහ ³³⁵ සහ ³³⁶ සහ ³³⁷ සහ ³³⁸ සහ ³³⁹ සහ ³⁴⁰ සහ ³⁴¹ සහ ³⁴² සහ ³⁴³ සහ ³⁴⁴ සහ ³⁴⁵ සහ ³⁴⁶ සහ ³⁴⁷ සහ ³⁴⁸ සහ ³⁴⁹ සහ ³⁵⁰ සහ ³⁵¹ සහ ³⁵² සහ ³⁵³ සහ ³⁵⁴ සහ ³⁵⁵ සහ ³⁵⁶ සහ ³⁵⁷ සහ ³⁵⁸ සහ ³⁵⁹ සහ ³⁶⁰ සහ ³⁶¹ සහ ³⁶² සහ ³⁶³ සහ ³⁶⁴ සහ ³⁶⁵ සහ ³⁶⁶ සහ ³⁶⁷ සහ ³⁶⁸ සහ ³⁶⁹ සහ ³⁷⁰ සහ ³⁷¹ සහ ³⁷² සහ ³⁷³ සහ ³⁷⁴ සහ ³⁷⁵ සහ ³⁷⁶ සහ ³⁷⁷ සහ ³⁷⁸ සහ ³⁷⁹ සහ ³⁸⁰ සහ ³⁸¹ සහ ³⁸² සහ ³⁸³ සහ ³⁸⁴ සහ ³⁸⁵ සහ ³⁸⁶ සහ ³⁸⁷ සහ ³⁸⁸ සහ ³⁸⁹ සහ ³⁹⁰ සහ ³⁹¹ සහ ³⁹² සහ ³⁹³ සහ ³⁹⁴ සහ ³⁹⁵ සහ ³⁹⁶ සහ ³⁹⁷ සහ ³⁹⁸ සහ ³⁹⁹ සහ ⁴⁰⁰ සහ ⁴⁰¹ සහ ⁴⁰² සහ ⁴⁰³ සහ ⁴⁰⁴ සහ ⁴⁰⁵ සහ ⁴⁰⁶ සහ ⁴⁰⁷ සහ ⁴⁰⁸ සහ ⁴⁰⁹ සහ ⁴¹⁰ සහ ⁴¹¹ සහ ⁴¹² සහ ⁴¹³ සහ ⁴¹⁴ සහ ⁴¹⁵ සහ ⁴¹⁶ සහ ⁴¹⁷ සහ ⁴¹⁸ සහ ⁴¹⁹ සහ ⁴²⁰ සහ ⁴²¹ සහ ⁴²² සහ ⁴²³ සහ ⁴²⁴ සහ ⁴²⁵ සහ ⁴²⁶ සහ ⁴²⁷ සහ ⁴²⁸ සහ ⁴²⁹ සහ ⁴³⁰ සහ ⁴³¹ සහ ⁴³² සහ ⁴³³ සහ ⁴³⁴ සහ ⁴³⁵ සහ ⁴³⁶ සහ ⁴³⁷ සහ ⁴³⁸ සහ ⁴³⁹ සහ ⁴⁴⁰ සහ ⁴⁴¹ සහ ⁴⁴² සහ ⁴⁴³ සහ ⁴⁴⁴ සහ ⁴⁴⁵ සහ ⁴⁴⁶ සහ ⁴⁴⁷ සහ ⁴⁴⁸ සහ ⁴⁴⁹ සහ ⁴⁵⁰ සහ ⁴⁵¹ සහ ⁴⁵² සහ ⁴⁵³ සහ ⁴⁵⁴ සහ ⁴⁵⁵ සහ ⁴⁵⁶ සහ ⁴⁵⁷ සහ ⁴⁵⁸ සහ ⁴⁵⁹ සහ ⁴⁶⁰ සහ ⁴⁶¹ සහ ⁴⁶² සහ ⁴⁶³ සහ ⁴⁶⁴ සහ ⁴⁶⁵ සහ ⁴⁶⁶ සහ ⁴⁶⁷ සහ ⁴⁶⁸ සහ ⁴⁶⁹ සහ ⁴⁷⁰ සහ ⁴⁷¹ සහ ⁴⁷² සහ ⁴⁷³ සහ ⁴⁷⁴ සහ ⁴⁷⁵ සහ ⁴⁷⁶ සහ ⁴⁷⁷ සහ ⁴⁷⁸ සහ ⁴⁷⁹ සහ ⁴⁸⁰ සහ ⁴⁸¹ සහ ⁴⁸² සහ ⁴⁸³ සහ ⁴⁸⁴ සහ ⁴⁸⁵ සහ ⁴⁸⁶ සහ ⁴⁸⁷ සහ ⁴⁸⁸ සහ ⁴⁸⁹ සහ ⁴⁹⁰ සහ ⁴⁹¹ සහ ⁴⁹² සහ ⁴⁹³ සහ ⁴⁹⁴ සහ ⁴⁹⁵ සහ ⁴⁹⁶ සහ ⁴⁹⁷ සහ ⁴⁹⁸ සහ ⁴⁹⁹ සහ ⁵⁰⁰ සහ ⁵⁰¹ සහ ⁵⁰² සහ ⁵⁰³ සහ ⁵⁰⁴ සහ ⁵⁰⁵ සහ ⁵⁰⁶ සහ ⁵⁰⁷ සහ ⁵⁰⁸ සහ ⁵⁰⁹ සහ ⁵¹⁰ සහ ⁵¹¹ සහ ⁵¹² සහ ⁵¹³ සහ ⁵¹⁴ සහ ⁵¹⁵ සහ ⁵¹⁶ සහ ⁵¹⁷ සහ ⁵¹⁸ සහ ⁵¹⁹ සහ ⁵²⁰ සහ ⁵²¹ සහ ⁵²² සහ ⁵²³ සහ ⁵²⁴ සහ ⁵²⁵ සහ ⁵²⁶ සහ ⁵²⁷ සහ ⁵²⁸ සහ ⁵²⁹ සහ ⁵³⁰ සහ ⁵³¹ සහ ⁵³² සහ ⁵³³ සහ ⁵³⁴ සහ ⁵³⁵ සහ ⁵³⁶ සහ ⁵³⁷ සහ ⁵³⁸ සහ ⁵³⁹ සහ ⁵⁴⁰ සහ ⁵⁴¹ සහ ⁵⁴² සහ ⁵⁴³ සහ ⁵⁴⁴ සහ ⁵⁴⁵ සහ ⁵⁴⁶ සහ ⁵⁴⁷ සහ ⁵⁴⁸ සහ ⁵⁴⁹ සහ ⁵⁵⁰ සහ ⁵⁵¹ සහ ⁵⁵² සහ ⁵⁵³ සහ ⁵⁵⁴ සහ ⁵⁵⁵ සහ ⁵⁵⁶ සහ ⁵⁵⁷ සහ ⁵⁵⁸ සහ ⁵⁵⁹ සහ ⁵⁶⁰ සහ ⁵⁶¹ සහ ⁵⁶² සහ ⁵⁶³ සහ ⁵⁶⁴ සහ ⁵⁶⁵ සහ ⁵⁶⁶ සහ ⁵⁶⁷ සහ ⁵⁶⁸ සහ ⁵⁶⁹ සහ ⁵⁷⁰ සහ ⁵⁷¹ සහ ⁵⁷² සහ ⁵⁷³ සහ ⁵⁷⁴ සහ ⁵⁷⁵ සහ ⁵⁷⁶ සහ ⁵⁷⁷ සහ ⁵⁷⁸ සහ ⁵⁷⁹ සහ ⁵⁸⁰ සහ ⁵⁸¹ සහ ⁵⁸² සහ ⁵⁸³ සහ ⁵⁸⁴ සහ ⁵⁸⁵ සහ ⁵⁸⁶ සහ ⁵⁸⁷ සහ ⁵⁸⁸ සහ ⁵⁸⁹ සහ ⁵⁹⁰ සහ ⁵⁹¹ සහ ⁵⁹² සහ ⁵⁹³ සහ ⁵⁹⁴ සහ ⁵⁹⁵ සහ ⁵⁹⁶ සහ ⁵⁹⁷ සහ ⁵⁹⁸ සහ ⁵⁹⁹ සහ ⁶⁰⁰ සහ ⁶⁰¹ සහ ⁶⁰² සහ ⁶⁰³ සහ ⁶⁰⁴ සහ ⁶⁰⁵ සහ ⁶⁰⁶ සහ ⁶⁰⁷ සහ ⁶⁰⁸ සහ ⁶⁰⁹ සහ ⁶¹⁰ සහ ⁶¹¹ සහ ⁶¹² සහ ⁶¹³ සහ ⁶¹⁴ සහ ⁶¹⁵ සහ ⁶¹⁶ සහ ⁶¹⁷ සහ ⁶¹⁸ සහ ⁶¹⁹ සහ ⁶²⁰ සහ ⁶²¹ සහ ⁶²² සහ ⁶²³ සහ ⁶²⁴ සහ ⁶²⁵ සහ ⁶²⁶ සහ ⁶²⁷ සහ ⁶²⁸ සහ ⁶²⁹ සහ ⁶³⁰ සහ ⁶³¹ සහ ⁶³² සහ ⁶³³ සහ ⁶³⁴ සහ ⁶³⁵ සහ ⁶³⁶ සහ ⁶³⁷ සහ ⁶³⁸ සහ ⁶³⁹ සහ ⁶⁴⁰ සහ ⁶⁴¹ සහ ⁶⁴² සහ ⁶⁴³ සහ ⁶⁴⁴ සහ ⁶⁴⁵ සහ ⁶⁴⁶ සහ ⁶⁴⁷ සහ ⁶⁴⁸ සහ ⁶⁴⁹ සහ ⁶⁵⁰ සහ ⁶⁵¹ සහ ⁶⁵² සහ ⁶⁵³ සහ ⁶⁵⁴ සහ ⁶⁵⁵ සහ ⁶⁵⁶ සහ ⁶⁵⁷ සහ ⁶⁵⁸ සහ ⁶⁵⁹ සහ ⁶⁶⁰ සහ ⁶⁶¹ සහ ⁶⁶² සහ ⁶⁶³ සහ ⁶⁶⁴ සහ ⁶⁶⁵ සහ ⁶⁶⁶ සහ ⁶⁶⁷ සහ ⁶⁶⁸ සහ ⁶⁶⁹ සහ ⁶⁷⁰ සහ ⁶⁷¹ සහ ⁶⁷² සහ ⁶⁷³ සහ ⁶⁷⁴ සහ ⁶⁷⁵ සහ ⁶⁷⁶ සහ ⁶⁷⁷ සහ ⁶⁷⁸ සහ ⁶⁷⁹ සහ ⁶⁸⁰ සහ ⁶⁸¹ සහ ⁶⁸² සහ ⁶⁸³ සහ ⁶⁸⁴ සහ ⁶⁸⁵ සහ ⁶⁸⁶ සහ ⁶⁸⁷ සහ ⁶⁸⁸ සහ ⁶⁸⁹ සහ ⁶⁹⁰ සහ ⁶⁹¹ සහ ⁶⁹² සහ ⁶⁹³ සහ ⁶⁹⁴ සහ ⁶⁹⁵ සහ ⁶⁹⁶ සහ ⁶⁹⁷ සහ ⁶⁹⁸ සහ ⁶⁹⁹ සහ ⁷⁰⁰ සහ ⁷⁰¹ සහ ⁷⁰² සහ ⁷⁰³ සහ ⁷⁰⁴ සහ ⁷⁰⁵ සහ ⁷⁰⁶ සහ ⁷⁰⁷ සහ ⁷⁰⁸ සහ ⁷⁰⁹ සහ ⁷¹⁰ සහ ⁷¹¹ සහ ⁷¹² සහ ⁷¹³ සහ ⁷¹⁴ සහ ⁷¹⁵ සහ ⁷¹⁶ සහ ⁷¹⁷ සහ ⁷¹⁸ සහ ⁷¹⁹ සහ ⁷²⁰ සහ ⁷²¹ සහ ⁷²² සහ ⁷²³ සහ ⁷²⁴ සහ ⁷²⁵ සහ ⁷²⁶ සහ ⁷²⁷ සහ ⁷²⁸ සහ ⁷²⁹ සහ ⁷³⁰ සහ ⁷³¹ සහ ⁷³² සහ ⁷³³ සහ ⁷³⁴ සහ ⁷³⁵ සහ ⁷³⁶ සහ ⁷³⁷ සහ ⁷³⁸ සහ ⁷³⁹ සහ ⁷⁴⁰ සහ ⁷⁴¹ සහ ⁷⁴² සහ ⁷⁴³ සහ ⁷⁴⁴ සහ ⁷⁴⁵ සහ ⁷⁴⁶ සහ ⁷⁴⁷ සහ ⁷⁴⁸ සහ ⁷⁴⁹ සහ ⁷⁵⁰ සහ ⁷⁵¹ සහ ⁷⁵² සහ ⁷⁵³ සහ ⁷⁵⁴ සහ ⁷⁵⁵ සහ ⁷⁵⁶ සහ ⁷⁵⁷ සහ ⁷⁵⁸ සහ ⁷⁵⁹ සහ ⁷⁶⁰ සහ ⁷⁶¹ සහ ⁷⁶² සහ ⁷⁶³ සහ ⁷⁶⁴ සහ ⁷⁶⁵ සහ ⁷⁶⁶ සහ ⁷⁶⁷ සහ ⁷⁶⁸ සහ ⁷⁶⁹ සහ ⁷⁷⁰ සහ ⁷⁷¹ සහ ⁷⁷² සහ ⁷⁷³ සහ ⁷⁷⁴ සහ ⁷⁷⁵ සහ ⁷⁷⁶ සහ ⁷⁷⁷ සහ ⁷⁷⁸ සහ ⁷⁷⁹ සහ ⁷⁸⁰ සහ ⁷⁸¹ සහ ⁷⁸² සහ ⁷⁸³ සහ ⁷⁸⁴ සහ ⁷⁸⁵ සහ ⁷⁸⁶ සහ ⁷⁸⁷ සහ ⁷⁸⁸ සහ ⁷⁸⁹ සහ ⁷⁹⁰ සහ ⁷⁹¹ සහ ⁷⁹² සහ ⁷⁹³ සහ ⁷⁹⁴ සහ ⁷⁹⁵ සහ ⁷⁹⁶ සහ ⁷⁹⁷ සහ ⁷⁹⁸ සහ ⁷⁹⁹ සහ ⁸⁰⁰ සහ ⁸⁰¹ සහ ⁸⁰² සහ ⁸⁰³ සහ ⁸⁰⁴ සහ ⁸⁰⁵ සහ ⁸⁰⁶ සහ ⁸⁰⁷ සහ ⁸⁰⁸ සහ ⁸⁰⁹ සහ ⁸¹⁰ සහ ⁸¹¹ සහ ⁸¹² සහ ⁸¹³ සහ ⁸¹⁴ සහ ⁸¹⁵ සහ ⁸¹⁶ සහ ⁸¹⁷ සහ ⁸¹⁸ සහ ⁸¹⁹ සහ ⁸²⁰ සහ ⁸²¹ සහ ⁸²² සහ ⁸²³ සහ ⁸²⁴ සහ ⁸²⁵ සහ ⁸²⁶ සහ ⁸²⁷ සහ ⁸²⁸ සහ ⁸²⁹ සහ ⁸³⁰ සහ ⁸³¹ සහ ⁸³² සහ ⁸³³ සහ ⁸³⁴ සහ ⁸³⁵ සහ ⁸³⁶ සහ ⁸³⁷ සහ ⁸³⁸ සහ ⁸³⁹ සහ ⁸⁴⁰ සහ ⁸⁴¹ සහ ⁸⁴² සහ ⁸⁴³ සහ ⁸⁴⁴ සහ ⁸⁴⁵ සහ ⁸⁴⁶ සහ ⁸⁴⁷ සහ ⁸⁴⁸ සහ ⁸⁴⁹ සහ ⁸⁵⁰ සහ ⁸⁵¹ සහ ⁸⁵² සහ ⁸⁵³ සහ ⁸⁵⁴ සහ ⁸⁵⁵ සහ ⁸⁵⁶ සහ ⁸⁵⁷ සහ ⁸⁵⁸ සහ ⁸⁵⁹ සහ ⁸⁶⁰ සහ ⁸⁶¹ සහ ⁸⁶² සහ ⁸⁶³ සහ ⁸⁶⁴ සහ ⁸⁶⁵ සහ ⁸⁶⁶ සහ ⁸⁶⁷ සහ ⁸⁶⁸ සහ ⁸⁶⁹ සහ ⁸⁷⁰ සහ ⁸⁷¹ සහ ⁸⁷² සහ ⁸⁷³ සහ ⁸⁷⁴ සහ ⁸⁷⁵ සහ ⁸⁷⁶ සහ ⁸⁷⁷ සහ ⁸⁷⁸ සහ ⁸⁷⁹ සහ ⁸⁸⁰ සහ ⁸⁸¹ සහ ⁸⁸² සහ ⁸⁸³ සහ ⁸⁸⁴ සහ ⁸⁸⁵ සහ ⁸⁸⁶ සහ ⁸⁸⁷ සහ ⁸⁸⁸ සහ ⁸⁸⁹ සහ ⁸⁹⁰ සහ ⁸⁹¹ සහ ⁸⁹² සහ ⁸⁹³ සහ ⁸⁹⁴ සහ ⁸⁹⁵ සහ ⁸⁹⁶ සහ ⁸⁹⁷ සහ ⁸⁹⁸ සහ ⁸⁹⁹ සහ ⁹⁰⁰ සහ ⁹⁰¹ සහ ⁹⁰² සහ ⁹⁰³ සහ ⁹⁰⁴ සහ ⁹⁰⁵ සහ ⁹⁰⁶ සහ ⁹⁰⁷ සහ ⁹⁰⁸ සහ ⁹⁰⁹ සහ ⁹¹⁰ සහ ⁹¹¹ සහ ⁹¹² සහ ⁹¹³ සහ ⁹¹⁴ සහ ⁹¹⁵ සහ ⁹¹⁶ සහ ⁹¹⁷ සහ ⁹¹⁸ සහ ⁹¹⁹ සහ ⁹²⁰ සහ ⁹²¹ සහ ⁹²² සහ ⁹²³ සහ ⁹²⁴ සහ ⁹²⁵ සහ ⁹²⁶ සහ ⁹²⁷ සහ ⁹²⁸ සහ ⁹²⁹ සහ ⁹³⁰ සහ ⁹³¹ සහ ⁹³² සහ ⁹³³ සහ ⁹³⁴ සහ ⁹³⁵ සහ ⁹³⁶ සහ ⁹³⁷ සහ ⁹³⁸ සහ ⁹³⁹ සහ ⁹⁴⁰ සහ ⁹⁴¹ සහ ⁹⁴² සහ ⁹⁴³ සහ ⁹⁴⁴ සහ ⁹⁴⁵ සහ ⁹⁴⁶ සහ ⁹⁴⁷ සහ ⁹⁴⁸ සහ ⁹⁴⁹ සහ ⁹⁵⁰ සහ ⁹⁵¹ සහ ⁹⁵² සහ ⁹⁵³ සහ

<p>පළා ඉ ලංකාවේ නොදැන ශ්‍රී ලාංකීය ඉ ලංකාවේ උපන් නම් ශ්‍රී ලාංකීය තනුවන් ලිවෙන්නෙහි පිටු කාමර් පුද්ගල ලිවෙන්නෙහි පිටු තමන් අවර් If the father was not born in Sri Lanka and if great grandfather born in Sri Lanka great-grandfather's</p>	<p>සම්පූර්ණ නම முழுப் பெயர் full name</p> <p>උපන් වර්ෂය பிறந்த வருடம் year of birth</p> <p>උපන් ස්ථානය பிறந்த இடம் place of birth</p>	<p>සුඛ ලංකාවේ උපන්වෙයි</p>
<p>9. දැනුම් දෙන්නාගේ සම්පූර්ණ නම, පදිංචි ස්ථානය හා දැනුම් දෙන්නාගේ කවරෙකු වශයෙන්ද යන්න தகவலாளரின் முழுப் பெயரும் வதியுமிடமும், என்ன முறையில் தகவல் கொடுக்கிறார் Informant's full name, residence and in what capacity he gives information</p>		<p>විජයලක්ෂ්‍ය ආර්යචාර්යවරයාගේ සුඛ කොට්ඨාස, කොට්ඨාස කොට්ඨාසවර්ග පවුල, බිහිවෙල පාර, කැපුණිය (පිහි)</p>
<p>10. දැනුම් දෙන්නාගේ අත්සන தகவலாளரின் கையொப்பம் Informant's signature</p>		<p><i>[Handwritten Signature]</i></p>
<p>11. ලියාපදිංචි කරන දිනය பதிவு செய்யும் திகதி Date of registration</p>		<p>2002 (දෙදහස් දෙක) අප්‍රේල් මස පවුල වාදින</p>
<p>12. රෙජිස්ට්‍රාර්ගේ අත්සන பதிவுகாரரின் கையொப்பம் Registrar's signature</p>		<p><i>[Handwritten Signature: S. S. S. S. S.]</i></p>
<p>13. ලියාපදිංචි කිරීමෙන් පසුව ඇතුළත් කරන ලද නැතහොත් කලින් සිටි නම වෙනුවට අරඹාගත් යොදන ලද නම பதிவு செய்த பின் புதிதாகச் சேர்ந்த அல்லது பதிவாகக் கொடுத்த பெயர் Name inserted or substituted after registration</p>		
<p>14. 13 වෙනි අංකයට ඇතුළත් විස්තර කරුණු සැපයීමට ආරංචි පුත් ඇතුළත්යාගේ නම සහ එහේ දැනුම් දෙන්නා කවරෙකු වශයෙන්ද යන්න பதிவு செய்த பின் புதிதாகச் சேர்ந்த அல்லது பதிவாகக் கொடுத்த பெயர் என்ன முறையில் தகவலாளர் கொடுத்தார்? Name of person on whose information particulars relating to item 13 were supplied and in what capacity he gave information</p>		
<p>15. නම ඇතුළත් කිරීමේ හෝ වෙන නමක් යෙදීමේ හෝ දිනය හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හෝ රෙජිස්ට්‍රාර් ජනරාල් කැමැත් අත්සන பெயரைப் புதிதாகச் சேர்ந்த அல்லது பதிவாகக் கொடுத்த திகதியும் பதிவு காரரின் தள அல்லது பெரும் பகுதிப் பதிவுகாரரின் கையொப்பமும் Date of insertion or substitution and District Registrar's or Registrar General's signature</p>		

1975 අංක 41 දරන විවාහ, උපදානන හා මරණ (සංශෝධන) පනතෙන් සංශෝධිත උපදානන හා මරණ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ (110 වන පරිච්ඡේදයේ) 11 (අ) වගන්තියේ පිටිවිධාන යටතේ මෙම පිටපත නිකුත් කරන ලද බවට සහතික කරමි.
 இந்தப் பிரதி 1975 ம் ஆண்டின் 41 ம் இலக்க பிறப்புகள், இறப்புகள், விவாகச் (திருத்தச்) சட்டத்தினால் திருத்தப்பட்டவாறான பிறப்புகள், இறப்புகள், விவாக பதிவுச் செய் சட்டம் அந்தி. 110 பிரிவு II (அ) வின் ஏற்பாடுகளின் கீழ் வழங்கப்படுகின்றது.
 This copy is issued under the provisions of Section 11 A of the Births and Deaths Registration Act (Cap. 110) as amended by the Births, Deaths and Marriages (Amendment) law, No. 41 of 1975.

[Handwritten Signature]
 දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් / අතිරේක දිස්ත්‍රික් ලේකම් / රෙජිස්ට්‍රාර්.
 மாவட்டப் பதிவாளர் / இணை மாவட்டப் பதிவாளர் / பதிவாளர்
 District Registrar / Addl. District Registrar / Registrar.

සැ. සු.- මෙම පිටපතෙහි කවර අත්දැකීමක එකතු කිරීමක් හෝ වෙනස් කිරීමක් දැකීම හෝ වරදකි.
 குறிப்பு.- இப் பிரதியில் சேர்ப்புகள் அல்லது மாற்றங்கள் செய்தல் தண்டனக்குரிய குற்றமாகும்.
 Note- It is a punishable offence to make any addition or alteration in this copy.

ර. සේ. පී. / අ. ජේ. / O. S. S.

TRUE COPY

MASTER GRAPHICS (PVT) LTD.

[Handwritten Signature]
 DIRECTORS

ලේඛන මුද්‍රණ සේවාවක් සැපයීමට (P.P.)
 මාස්ටර් ග්‍රැෆික්ස් (පුද්ගලික) සමාගම
 110, පිටපත සැපයීමට
 කොට්ඨාස, කොට්ඨාස
 කොට්ඨාසවර්ග පවුල,
 බිහිවෙල පාර, කැපුණිය (පිහි)